

නොමිලයේ නිකුත් කරන ලදී.
இலவசமாக கிடைக்கப்படுகிறது.
Issued Free of Charge



විවාහ ලේකම් පොත

விவாகப் பதிவுப் புத்தகம் REGISTER OF MARRIAGES

විවාහ ලියාදැනුම් කිරීමේ ආඥාපනත (112 පරිච්ඡේදය)

விவாகப் பதிவுச் சட்டம் (அதி. 112)
Marriage Registration Ordinance (Cap. 112)

ලියාදැනුම් කිරීමේ ආ
පනත - B
Registration B
(High Reg. P. & S. C. S., T. & E.) 6

අංකය } 7589
ම. }
නං. } 08

දිස්ත්‍රික්කය මහලය District: කොළඹ

සොලමනීය පසු Division: පුරාණ නගරය

	පුරුෂ පාර්ශ්වය මාලු Male Party	ස්ත්‍රී පාර්ශ්වය පැරාබහෙන Female Party
1. දෙපාර්ශ්වයේ සම්පූර්ණ නම් මාලු පැරාබහෙන නමුත් පුරුෂ පැරාබහෙන නමුත් Names (in full) of Parties	මොව්විස් දොන් රාජාති බර්නාන්ත මොව්විස්	මාලිකා අබ්බිමල්ලි සුමංසිකා පුලුන්ති අබ්බිමල්ලි
2. වයස (අවුරුදු ගණන) වයස (වසරුක ගණන) Age (in years)	21	20
3. තත්ත්වය ආර්ථික තත්ත්වය Civil Condition	අවිවාහ	අවිවාහ
4. පෞරුෂයාගේ පෞරුෂයාගේ රැකියාව සහ වර්ගය වෘත්තය සහ වර්ගය Rank or Profession and Race	රජයේ සේවක (විද්‍යාල)	විකිලා
5. සිටින ස්ථානය සිටින ස්ථානය Residence	21/2 පුරාණ නගරය	අබ්බිමල්ලි මොව්විස්
6. පියාගේ සම්පූර්ණ නම පියාගේ සම්පූර්ණ නම Father's Name (in full)	මොව්විස් දොන් බ්‍රාහ්මන්	මාලිකා අබ්බිමල්ලි
7. පියාගේ පෞරුෂයාගේ රැකියාව සහ වර්ගය වෘත්තය සහ වර්ගය Rank or Profession of Father	විද්‍යාලය (විද්‍යාලය)	භාග්‍යවතී (විද්‍යාලය)
8. විවාහය සම්බන්ධ කරන ලද පුද්ගලයාගේ නම සහ විවරය Name and Division of Registrar who issued Certificate	ඒ. අබ්. දොන්රාජාති පුරාණ නගරය	සුමං. ඒ. අබ්බිමල්ලි පුරාණ නගරය
9. විවාහය සම්බන්ධ කරන ස්ථානය විවාහය සම්බන්ධ කරන ස්ථානය Place of Solemnization of Marriage	අ. පුරාණ නගරයේ පුරාණ නගරයේ විවාහ	

මා 20/11/2014 දින 20 වන දින (නොහොත් මා අද දින) විවාහය සිදු කරන ලදී.
Solemnized by me (or in my presence) this 20 day of 2014.

මෙහි පහත සඳහන් වන සාක්ෂි දැරීමේ විවාහය අප දෙදෙනා අතර සිදුකරන ලදී.
This Marriage was solemnized between us in the presence of

1. සාක්ෂිකාරයාගේ අත්සන
Signature of Witness
A. H. B. ...

2. සාක්ෂිකාරයාගේ සම්පූර්ණ නම, රැකියාව හෝ වෘත්තය සහ සිටින ස්ථානය
Name in full, Rank or Profession and Residence of Witness
සුමංසිකා අබ්බිමල්ලි

3. සාක්ෂිකාරයාගේ අත්සන
Signature of Witness
සුමංසිකා

4. සාක්ෂිකාරයාගේ සම්පූර්ණ නම, රැකියාව හෝ වෘත්තය සහ සිටින ස්ථානය
Name in full, Rank or Profession and Residence of Witness
මාලිකා අබ්බිමල්ලි

මා අද දින දක්වා විවාහය සම්බන්ධ කරන ලදී.
Signed before me.

* මෙහි අන්තර්ගතය විවාහ ලියාදැනුම් කිරීමේ ආඥාපනතේ (112 පරිච්ඡේදය) 34 වෙනි වගන්තිය යටතේ මා වෙත සපයා ඇති
අදාළ පිටපතක පිටපතකි.

* මා සාක්ෂිකාරයාගේ අත්සන සහ සාක්ෂිකාරයාගේ සම්පූර්ණ නම, රැකියාව හෝ වෘත්තය සහ සිටින ස්ථානය
පිටපතක පිටපතකි.

* I certify that the above is a true copy of the Statement No. ... furnished to me under Section 34, Marriage Registrar Ordinance (Cap. 112); of a Marriage Solemnized by (or in the presence of) ...

දිස්ත්‍රික් ලේකම්ගේ ලේඛනයේ සටහන් කරන දිනය
Date of entry in District Registrar's Register

දිස්ත්‍රික් ලේකම්ගේ ලේඛනයේ සටහන් කරන දිනය
District Registrar

To be filled-up only when entering a Marriage Solemnized by a Minister.

1975 අංක 41 දරන විවාහ, උප්පැයීම හා මරණ (සංශෝධන) පනතෙන් සංශෝධිත විවාහ පනතේ කිසිදු ආකාරයේ 112 වන පරිච්ඡේදයේ 35 (අ) වන වගන්තියේ
විධිවිධාන යටතේ මෙම පිටපත නිකුත් කරන ලද බව සහතික කරමි

இப்பிரதி விவாகம் பதிவுச் செய்யப்படும் (அதி 112) பிரிவு 35 (அ) யின் கீழ்ப்பாடுகளின் கீழ் 1975 ஆம் ஆண்டின் 41 ஆம் இலக்க பிறப்பு, இறப்பு, விவாக (திருத்த) சட்டத்தினால்
சூத்திரப்பட்டவாறு வழங்கப்படுகின்றது

This copy is issued under the Provision of Section 35 (A) of the Marriage Registration Act, (Chapter 112) as amended by the Births, Deaths and Marriage
(Amendment) Law No 41 of 1975

දිස්ත්‍රික්-රෙජිස්ට්‍රාර් | අතිරේක දිස්ත්‍රික්-රෙජිස්ට්‍රාර් | රෙජිස්ට්‍රාර්
மாவட்டப் பதிவுரை/மேலதிக மாவட்டப் பதிவுரை/பதிவுரை
District Registrar / Additional District Registrar / Registrar

සාමප්‍රතිපත්තිය
වි.සී.ආරියවර්ධන
සාමාන්‍ය දිස්ත්‍රික්කයේ දෙපාර්තු දෙපාර්තු පත්-පාද
ලේඛනය මාරු හා පරාමුදා කෙරුමේ
දැනට හා සාමාන්‍ය විවාහ රෙජිස්ට්‍රාර්
වරප්‍රසාදය

සෑ සු - මෙම පිටපතෙහි කවර අන්දමක එකතු කිරීමක් හෝ වෙනසක් කිරීම දඬුවම් ලැබිය හැකු වරදකි
குறிப்பு - இப்பிரதியில் ஏதாவது சேர்த்தல் அல்லது மாற்றுவதில் தண்டனைக்குரிய குற்றமாகும்
Note - It is a punishable offence to make any addition or alteration in this copy.

රා. සේ. පි.

සං. :-